



මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යාංශය

" රාජ්‍ය ආයතන ගොඩනැගිලි සඳහා වූ හරිත ඇගයීම් පද්ධතිය සහ මාර්ගෝපදේශ සංග්‍රහය" එළිදැක්වීම

සේවා සැපයීම් ආයතනයක් හා කෙටි වාර්තාමය විත්‍රපටයක් නිෂ්පාදනයට මිලගණන් කැඳවීම

පුනරුදය පරිසර සංරක්ෂණ වැඩසටහනේ ප්‍රධාන අංශයක් වන රාජ්‍ය ආයතනවල ඉදිකිරීම් හරිතකරණය කිරීම සඳහා වූ මාර්ගෝපදේශ සංග්‍රහය 2017.01.09 වන දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී එළිදැක්වීම නියමිතව ඇත.

එම එළිදැක්වීමේ වැඩසටහනට අදාළව පහත සඳහන් වැඩ අයිතමයන් ඉටුකර ගැනීමට මිලගණන් කැඳවනු ලැබේ.

01. ප්‍රධාන උත්සවයේ කටයුතු

බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ප්‍රධාන ශාලාවේ වේදිකාවේ පිටුපස (Back drop) ආකෘතිය හා Video Wall සුදුසු පරිදි නිර්මාණය කිරීම

වේදිකා ආලෝකරණය සහ ශබ්ද විකාශන පද්ධතියක් සකස් කිරීම

හරිත ගොඩනැගිලි ප්‍රදර්ශනය සඳහා ප්‍රදර්ශන කුටි 20ක් නිර්මාණය කරවා ගැනීම හා අනෙකුත් අවශ්‍යතා ඉටුකරවා ගැනීම

02. හරිත ගොඩනැගිලි පිළිබඳ විනාඩි 08ක වාර්තාමය විත්‍රපටයක් නිර්මාණය කරවා ගැනීම

උක්ත අයිතමයන්ට හා අනෙකුත් අවශ්‍යතාවයන්ට අදාළ පිරිවිතරයන් 2016.12.29 දින පෙ.ව. 10.00 දක්වා මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ වායුසම්පත් කළමනාකරණ හා ජාතික ඕසෝන් ඒකකයෙන් ලබාගැනීමට හෝ www.noulanka.lk යන වෙබ් අඩවියෙන් බාගත කරගැනීමට හැකිය.

ලංසුපත් බාරගන්නා අවසන් දිනය 2016.12. 29 වන දින ප.ව. 2.00 ට අවසන් වේ. එදිනම ප.ව. 2.15 ට ටෙන්ඩර් විවෘත කිරීම සිදුකරන අතර එම අවස්ථාවට ඔබ හෝ ඔබ ආයතනයේ නියෝජිතයකුට සහභාගීවීමට හැකිය.

ඉහත අයිතමයන්ගේ 01 හා 02 සඳහා මිල ගණන් වෙන වෙනම ඉදිරිපත් කළ යුතුය. අදාළ වාර්තා වැඩසටහන සඳහා පමණක් වුවද මිල ගණන් වෙනම ඉදිරිපත් කළ හැකිය.

ඔබ විසින් නිසි පරිදි **සම්පූර්ණ කරන ලද ලංසුපත් 2016.12.29 දින ප.ව. 2.00ට පෙර ලැබෙන සේ** වායුසම්පත් කළමනාකරණ හා ජාතික ඕසෝන් ඒකකය, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය, නො.82, රජමල්වත්ත පාර, බත්තරමුල්ල යන ලිපිනයට අතින් ගෙනවිත් ටෙන්ඩර් පෙට්ටියට බහාලීම හෝ ලියාපදිංචි තැපෑලෙන් එවීමට හැකිය. එසේම ලංසු ඉදිරිපත් කිරීමේදී ලියුම්කවරයේ වම්පස ඉහළ කෙළවරේ **"රාජ්‍ය ආයතනවල ගොඩනැගිලි සඳහා වූ හරිත ඇගයීම් පද්ධතිය සහ මාර්ගෝපදේශ සංග්‍රහය" එළිදැක්වීම, සේවා සැපයීම් ආයතනයක් තෝරාගැනීම හෝ කෙටි වාර්තාමය විත්‍රපටය නිෂ්පාදනය ලෙස වෙන වෙනම** සඳහන් කළ යුතුය.